

 <div style="text-align: center;"> ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம் SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION </div> 		
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2018 (I)		
කාලය - පැය 03	ශ්‍රී ලංකාවේ නීති ක්‍රම (I-II)	විභාග අංකය Index No / හැඳුනු

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

01. “රෝම ලන්දේසි නීතිය ලංකාවේ පොදු නීතියේ ආරම්භය වුවද එය අවසානය නොවේ. එංගලන්තයේ පොදු නීතිය මෙන්ම ලංකාවේ පොදු නීතියද 1799 සිට නොවෙනස්ව පැවතුනේ නැත. රෝම ලන්දේසි නීති සිද්ධාන්ත ලංකාවේ සංවර්ධනයත් සමග මතු වූ ගැටලු විසඳීමට යොදා ගැනීමේදී නඩු තීන්දු ගණනාවක් මගින් සංශෝධනය වී ඇත.”
 ඩිප්ලෝම සාම්වරයාගේ ඉහත සඳහන් ප්‍රකාශය අනුව, ලංකාවේ පොදු නීතියට රෝම ලන්දේසි නීතිය ඇතුළත් වූ අයුරු සාකච්ඡා කරන්න. (ලකුණු 20)
02. තේසවලාමේ නීතිය හා උඩරට නීතිය වර්තමානයේ අදාළ වන අයුරු කෙටියෙන් විස්තර කරන්න. (ලකුණු 20)
03. මෙරට නීති පද්ධතිය තුළ ඉංග්‍රීසි නීතියෙහි බලපෑම සාකච්ඡා කරන්න. (ලකුණු 20)
04. “ශ්‍රී ලංකාවේ කාන්තාවන් විවාහයේදී හා දේපල පරිපාලනයේදී සමාන අයිතිවාසිකම් නොලබයි.” මුස්ලිම් නීතිය හෝ උඩරට නීතිය ඇසුරෙන් මෙම ප්‍රකාශය විස්තර කරන්න. (ලකුණු 20)
05. i. සිවිල් අධිකරණ තීන්දු වල අභියාචනා යොමු වන අධිකරණ මොනවාද? (ලකුණු 05)
 ii. ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණ (Criminal Courts) වල අධිකරණ බලය සහ කාර්ය භාරය විස්තර කරන්න. (ලකුණු 15)
06. විධායක හා පරිපාලන ක්‍රියාවකින් අගතියට පත්වන පුරවැසියකුට සෘජුවම අභියාචනාධිකරණයෙන් ලබා ගත හැකි සහන විස්තර කරන්න. (ලකුණු 20)
07. කෙටි සටහන් ලියන්න.
 - i. අධි චෝදනා පත්‍රය (Indictment)
 - ii. වයෝපූර්ණත්වය (Age of Maturity)
 - iii. අධිකරණ සංවිධාන පනත (Judicature Act)
 - iv. ජූරි සභාව (Jury)(ලකුණු 05X4=20)

